



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි තෙවන වසර පරීක්ෂණය (බාහිර)- 2022

2025 - මාර්තු

BCOME 3063 - බදුකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : (හතරයි) 04

කාලය : පැය 03 යි

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක - 01

ඔබ තක්සේරු වර්ෂ 2023/2024 සඳහා රෝහිත පෙරේරා මහතාගේ බදු උපදේශක ලෙස කටයුතු කරයි. පෙරේරා මහතා මාරුවිල ට්‍රේඩර්ස්හි සේවයෙහි නියුතු වන අතර, වර්ෂය තුළ සේවා නියුක්තියෙන් සහ අනෙකුත් ආදායම් ප්‍රභවයන් තුළින් පහත ප්‍රතිලාභ ලැබී ඇත.

01. සේවා නියුක්තියට අදාළ තොරතුරු

- වැටුප් - රු. 10,200,000
- ඉන්ධන දීමනා - රු. 600,000
- විනෝද දීමනා - රු. 1,200,000
- ජීවන වියදම් දීමනා - රු. 134,400
- වර්ෂය තුළ ප්‍රකාශිත ප්‍රසාද දීමනා - රු.. 500,000 (මෙම ප්‍රසාද දීමනාවෙන් රු. 300,000 ක් 2023 දෙසැම්බර් මස ලද අතර, ඉතිරිය 2024 අප්‍රේල් මාසයේදී හිමි විය)
- 2023 අප්‍රේල් මස ලද ත්‍යාග - රු. 50,000
- අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් සමාගමෙන් ඔහුගේ පුතුට ලබා දුන් ශිෂ්‍යත්ව මුදල - රු. 500,000
- වර්ෂය තුළ ඔහුගේ බිරිඳ රෝහල්ගත කෙරුණු අතර, සමාගම විසින් වෛද්‍ය බිල් පත් රු.175,000 ක් ප්‍රතිපූර්ණය කරන ලදී.
- පෙරේරා මහතා ඔහුට සමාගමෙන් ලබා දුන් වරිපණම් සීමාවේ පිහිටි නිවසක වාසය කරයි. මෙම නිවාස ප්‍රතිලාභය වෙනුවෙන් රු. 5,000 බැගින් සමාගම විසින් මාසිකව ඔහුගේ වැටුපෙන් අඩුකර ගනියි.
- සමාගම විසින් ඔහුට ඔහුගේ කාර්යාල හා පුද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථයක් හා රියදුරෙකු ලබා දී ඇත. ඔහුගේ ගමන් වාර සම්බන්ධව නිවැරදි වාර්තා සමාගම විසින් පවත්වාගෙන යනු නොලබයි.
- සමාගමෙහි කොටසක් රු.100 බැගින් වෙළඳ පල අගයක් තිබියදී, එකක් රු.200 බැගින් කොටස් 1000 ක් මිලදී ගැනීමට පෙරේරා මහතාට සමාගමෙන් අර්පණයක් හිමි විය. ඔහු රු.200,000 ක් ගෙවා වර්ෂය තුළදී කොටස් 1000 ක් මිලදී ගන්නා ලදී. මිලදී ගන්නා අවස්ථාවේදී කොටසක වෙළඳ පල අගය රු.500 ක් විය.

- දුරකථන බිල් ප්‍රතිපූර්ණය - රු. 120,000.
- ඔහුට සිංගප්පූරුවේ ව්‍යාපාරික ගමනක් සඳහා සමාගමෙන් ගුවන් ගමන් බලපත්‍ර වෙනුවෙන් රු.375,000 ක් ලැබුණි.
- සමාගම වෙනුවෙන් කල වියදමක් ප්‍රතිපූර්ණය සඳහා පෙරේරා මහතාට රු.30,000 සමාගමෙන් ලබා දෙන ලදී.

02. අනෙකුත් ආදායම් ලැබීම්.

- ආදායම් බදු අත්තිකාරම් (AIT) අඩු කිරීමෙන් පසු නේවාසික සමාගමකින් ලද ලාභාංශ රු. 300,000
- ඔහුගේ ස්ථාවර තැන්පතුව සඳහා බැංකුවෙන් ලද ශුද්ධ පොළී ආදායම - රු.190,000
- ඔහුට කැළණියේ නිවසක් ඇති අතර එය මාසික කුලිය රු. 60,000 කට කුලියට දී ඇත.

03. පෙරේරා මහතා ආදායම් බදු සඳහා ස්වයං තක්සේරුව මත කාර්තුවකට රු.50,000 බැගින් ගෙවා ඇත. මාරවිල ට්‍රේඩර්ස් ඔහුගේ වැටුප් වලින් රු. 5,090,000 ක් පුද්ගලික ආදායම් බදු අත්තිකාරම් (APIT) ලෙස අඩු කර ඇත.

2023/2024 තක්සේරු වර්ෂය සඳහා රෝගිත පෙරේරා මහතා සඳහා ඔබ විසින් පහත දෑ ගණනය කළයුතු වේ.

- | | |
|---------------------|--------------------|
| අ. තක්සේරු කළ ආදායම | (ලකුණු 30) |
| ආ. බදු අයවන ආදායම | (ලකුණු 05) |
| ඇ. අවසාන බදු වගකීම | (ලකුණු 05) |
| | (මුළු ලකුණු 40 යි) |

ප්‍රශ්න අංක - 02

2024 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා නාමල් ඒකන්‍යායක මහතාගේ සිල්ලර ව්‍යාපාරයට අදාළ තොරතුරු පහත දැක්වේ.

- මූල්‍ය ප්‍රකාශන අනුව ශුද්ධ ලාභය - රු. 14,587,500
- මෝටර් වෑන් රථය විකිණීමේ ලාභය හැර, ශුද්ධ ලාභය තුළ ඇති අනෙකුත් ආදායම් වල විස්තර
 - ස්ථාවර තැන්පතු මත ලද ශුද්ධ පොළී ආදායම - රු. 199,500
 - ව්‍යාපාර කාර්යයන් සඳහා යොදා නොගන්නා වෙළඳ ගොඩනැගිල්ලේ එක් මහලක් කුලියට දීමෙන් ලද කුලී ආදායම - රු. 205,500
- වියදම් තුළ පහත දෑ ඇතුළත් වේ.
 - වැටුප් - රු. 1,116,000
 - සේවක අර්ථ සාධක අරමුදල - රු. 167,700
 - සේවක භාරකාර අරමුදල - රු.33,480
 - ක්ෂය - රු. 1, 875,000
 - සුළු මුදල් වියදම් - රු. 300,000

- සංග්‍රහ - රු. 37,500
 - අනුමත පිළිකා සත්කාර සමාජයකට සිදුකළ පරිත්‍යාග භාණ්ඩ මගින් - රු.75,000 සහ මුදල් රු. 150,000
 - කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට කළ පොත් පරිත්‍යාග - රු. 200,000
 - බෙදාහැරීම් ලොරි රථයේ අළුත්වැඩියා වියදම - රු.500,000
 - පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදන - රු.900,000 (එක් සේවකයෙකු වර්ෂය තුළ ඉල්ලා අස්වූ අතර ගෙවූ පාරිතෝෂිත රු. 330,000)
 - ප්‍රසාද දීමනා ගෙවීම් - රු. 900,000
 - අඩමාන ණය සඳහා වෙන් කිරීම් - රු.750,000
 - පොළී වියදම් - රු. 300,000 (මෙම පොළී වියදම 2023 අප්‍රේල් මස ලබාගත් බැංකු ණය සඳහා ගෙවා ඇත. ඒකකායක මහතා බැංකු ණයෙන් 1/3 ක් පෞද්ගලික අරමුණු සඳහා භාවිතා කර ඇත. බැංකු ණයෙහි ඉතිරි මුදල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදා ගෙන ඇත.)
 - විකුණුම් පිරිවැය - රු. 900,000 (මේ තුළ ශේෂ පත්‍ර දිනට වෙළඳපොළ වටිනාකම රු. 210,000 ක් වන පිරිවැය රු. 200,000 ක් වන අවසාන තොගය ඇතුළත් වේ.)
 - දඩ - රු. 30,000
 - පිළිගැනීමේ නිලධාරීන්ට ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරීම සඳහා ගෙවූ පාඨමාලා ගාස්තු - රු. 150,000
 - විධායක මට්ටමේ සේවකයින් සඳහා වූ ප්‍රතිලාභ යටතේ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිපූර්ණය - රු. 75,000
- දේපළ, පිරිසත හා උපකරණ

වත්කම්	පිරිවැය (රු.)	මිලදීගත් වර්ෂය සහ සටහන්
ඉඩම්	6,500,000	2014/2015
සාප්පු ගොඩනැගිල්ල	5,000,000	2018/2019
පැරණි ගබඩා ගොඩනැගිල්ල	1,500,000	2014/2015
මෝටර් වෑන් රථය	2,500,000	2021/2022 2023/2024 වර්ෂය තුළදී රු.1570,000 කට විකුණා ඇත.)
බෙදාහැරීමේ ලොරිය	1,200,000	2022/2023 අළුත්වැඩියා වියදම් දරා ඇත්තේ මෙම ලොරිය සඳහාය
කාර්යාල ලී බඩු	500,000	2020/2021
පරිගණක හා උපාංග	450,000	2023/2024

ඔබ විසින් 2023/2024 තක්සේරු වර්ෂය සඳහා නාමල් ඒකකායක මහතාගේ බදු අයවන ව්‍යාපාරික ආදායම ගණනය කරන්න.

(මුළු ලකුණු 30 යි)

ප්‍රශ්න අංක - 03

ඔබ තනි පුද්ගලයින් තිදෙනාකුගේ බදු උපදේශක වන අතර, 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ඔවුන්ගේ ආයෝජන ආදායම් සම්බන්ධ පහත තොරතුරු ඔබට ලබා දී ඇත.

දසනායක මහතා

2016.12.01 දින ඔහු ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් රු. 7,500,000 කට මිලට ගෙන ආයෝජනයක් ලෙස පවත්වාගෙන යන ලදී. මෙම ඉඩමේ හා ගොඩනැගිල්ලේ 2017.09.30 දිනට අගය රු. 9,000,000 ක් විය. ඔහු මෙම ඉඩම හා ගොඩනැගිල්ල 2023.07.01 දින රු. 15,000,000 කට විකුණු අතර, එහිදී රු. 200,000 ක් ප්‍රචාරණය සඳහා ද රු. 50,000 ක් තැරැව්කරුවන් සඳහා ද, රු. 900,000 ක් නීති ගාස්තු සඳහා ද දරා ඇත.

ගමගේ මහතා

2023.09.01 දින ලැයිස්තුගත පොදු සමාගමක ඔහුගේ ආයෝජනයක් වූ කොටස් 10,000 ක් එකක් රු. 150 බැගින් විකුණන ලදී. එම කොටස් මිලදී ගන්නා දිනයේ දී එම කොටස් වල පිරිවැය රු. 1,000,000 ක් විය. එමෙන්ම, මෙම කොටස් වෙනුවෙන් 2023/2024 තක්සේරු වර්ෂය තුළ ඔහුට රු. 212,500 ක ශුද්ධ ලාභාංෂ හිමි විය.

කලාණි මහත්මිය

2020 පෙබරවාරි තම පියා මියයාමෙන් පසු ඇයට ගාල්ලේ පිහිටි නිවසක් උරුම විය. ඇයගේ පියා මෙම නිවස වසර 20 කට පෙර රු.3,000,000 ක පිරිවැයක් දරා නිමවන ලද්දකි. පියා මියයන විට එම නිවසේ වෙළෙඳපල අගය රු. 9,000,000 ක් විය. එම නිවස එදින සිට භාවිතයට නොගැනුනි. ඇය 2024 ජනවාරි මස මෙම නිවස ඇයගේ බාල සොහොයුරාට රු. 10,500,000 කට විකුණන ලදී. ඇය නිවස විකිණීමේදී රු. 525,000 ක් මුද්දර ගාස්තු ලෙසද රු. 105,000 නීතිඥ ගාස්තු ලෙසද කරන ලදී.

මෙම සේවා අපේක්ෂකයින් තිදෙනා සඳහා 2023/2024 තක්සේරු වර්ෂයට අදාළ බදු වගකීම් හඳුනාගන්න.

(මුළු ලකුණු 15 යි)

ප්‍රශ්න අංක - 04

අ. සෘජු ආදායම් බදු සහ වක්‍ර ආදායම් බදු අතර වෙනස උදාහරණ සහිතව පහදන්න.

(ලකුණු 05)

ආ. 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අනුව තනි පුද්ගලයින් සඳහා නේවාසික නීතිය යන්න පහදන්න.

(ලකුණු 05)

ඇ. ආදායම් බදු නීතියේ එන සාධාරණත්වය සහ අනුක්‍රමික මූලධර්ම වල වැදගත්කම සාකච්ඡා කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 15 යි)